



නිවේදන අංකය : 01
 වර්ණය : ඇමර්

WW/T/18/05/17/01

අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 මැයි මස 17 වන දින රාත්‍රී 12.30 වන තෙක් වලංගු වන පරිදි 2018 මැයි මස 17 වන දින ප.ව. 06.30 ට නිකුත් කරන ලදී.

උතුර, උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් මහජනතාව සඳහා

විමසිලිමත් වන්න !

ඉහත අනතුරු ඇඟවීම් ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ (පැය හයක පමණ කාලයක් සඳහා) ගිගිරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ ගිගිරුම් ඇතිවීමේ හැකියාව පවතී. සමහර ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු වේ.

ගිගිරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැක

අද සවස 06.30 වනවිට තත්ත්වය

උතුර, උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ක්‍රියාකාරී වලාකුළු පද්ධති වර්ධනය වී ඇත.


අනාවැකිය

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධති ඉදිරි පැය කිහිපය තුළදීද සක්‍රියව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

ආරක්ෂිත පියවර:

අකුණු සහ ගිගිරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

- එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංචාන වාහනයක් තුළ රැඳී සිටින්න.
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී සිටීමෙන් වලකින්න.
- රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
- බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
- තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
- හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.



Spatial rainfall distribution: Isolated: <25%, A few: 26-50%, Many: 51-75%, Most: 76-100%
Rainfall amount (mm): Fairly Heavy rain: 50 -100, Heavy rain: 100 – 150, Very heavy rain: 150 or more.